



ශ්‍රී ලංකා

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1996 අංක 29 දරන

රාජ්‍ය ව්‍යවසාය පුනරුත්ථාපනය
කිරීමේ පනත

[සහතිකය සටහන් කළේ 1996 නොවැම්බර් මස 12 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1996 නොවැම්බර් මස 15 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන
ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිළදී ලබාගත හැකිය.

මිල : රු. 1.05 යි.

තැපැල් ගාස්තුව : රු. 2.00 යි.

1996 අංක 29 දරන රාජ්‍ය ව්‍යවසාය පුනරුත්ථාපනය
කිරීමේ පනත

සහතිකය සටහන් කළේ 1996 නොවැම්බර් මස 12 වන දින

එල්. ඩී.- ඩී. 54/96

පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායය පුනරුත්ථාපනය
කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

ඇතැම් රාජ්‍ය සංස්ථා සහ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පූර්විකාව
1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර
ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත යටතේ
පොදු සමාගම් බවට පරිවර්තනය කරන ලද හෙයින් සහ ඒ
සමාගම්වල සියලු කොටස්, රජය සඳහා හා වෙනුවෙන් දැරීම
පිණිස භාණ්ඩාගාරයේ ලේකම්වරයාට වෙන් කරන ලද
හෙයින් ද;

තවද, පුද්ගලිකරණ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමෙහි ලා
ඵවැනි සමාගම් සමහරක ආණ්ඩුව විසින් දරන කොටස් සියල්ල
ම හෝ වැඩි කොටස් ප්‍රමාණයක් වෙනත් කැනුම්කන්ට පවරනු
ලැබූ හෙයින් හෝ ඵවැනි සමාගම් සමහරක කළමනාකරණය හා
පරිපාලනය විෂයයෙහි හෝ ඵවැනි සමාගම්වලට අයිති දේපළ
විෂයයෙහි ආණ්ඩුවේ පාලනයක් තිබීම අවසන් වී ඇති
හෙයින් ද;

තවද ඵවැනි සමාගම් සමහරක ව්‍යාපාර ආයතන අසාර්ථක
වී ඇති හෙයින් සහ ඵහි ප්‍රතිඵලයක් වශයෙන් ඵවැනි සමාගම්වල
කම්කරුවන් සේවයෙහි නියුක්ත නොකිරීම, කම්කරුවන් අඩු කිරීම,
ඔවුන්ගේ වේතන සහ ව්‍යවස්ථාපිතව අයවිය යුතු මුදල් නොගෙවීම
සිදු වී ඇති හෙයින් ද;

ජාතික ආර්ථිකයේ යහපත සඳහා ද, ඒ සමාගම්වල
කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම සහ ඒවාට ගරු කිරීම
පුරක්ෂිත කිරීමේ හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු ශූභ
සිද්ධියේ සාධාරණ අවශ්‍යතාවන් සපුරාලීම පිණිස ඒ සමාගම්වල
නිෂ්පාදනය නංවාලීමේ කාර්යය සඳහා ද, ඒ සමාගම්
පුනරුත්ථාපනය කිරීම පිණිස උචිත පියවර ගැනීම අවශ්‍ය හා
යෝග්‍ය වන හෙයින් ද;

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්
මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 1996 අංක 29 දරන රාජ්‍ය ව්‍යවසාය පුනරුත්ථාපනය
පුනරුත්ථාපනය කිරීමේ පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (1) යම් පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායක —

පුද්ගලිකරණය
කරන ලද
රාජ්‍ය
ව්‍යවසායක
කළමනාකරණය
හා පරිපාලනය
ආණ්ඩුව සතු
කිරීමේ නියමය.

(අ) ඒ ව්‍යවසායේ ව්‍යාපාර ආයතනය සංයුක්ත වන
ඒකක කිසිවක වැඩ නතරවීමක් හෝ සැලකිය යුතු
ප්‍රමාණයක වැඩ අඩුවීමක්; සහ

(ආ) ඒ ව්‍යවසායේ කම්කරුවන් හෝ එයින් සැලකිය
යුතු කම්කරුවන් ගණනක් සේවයෙහි නියුක්ත
නොකිරීම හෝ අඩු කිරීම හෝ ඒ කම්කරුවන්ගේ
හෝ එයින් සැලකිය යුතු කම්කරුවන් ගණනකගේ
වේතන හෝ ව්‍යවස්ථාපිතව අයවිය යුතු මුදල්
නොගෙවීම

පුද්ගලිකරණය කරන ලද යම් රාජ්‍ය ව්‍යවසායක අධ්‍යක්ෂ
මණ්ඩලයේ යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක ප්‍රතිඵලයක්
වශයෙන් සිදුවන බව හෝ සිදුවීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයාගේ
මතය වන අවස්ථාවක, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක්
මගින් ජනාධිපතිවරයා විසින්, ඒ පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය
ව්‍යවසායේ කටයුතු පරිපාලනය සහ කළමනාකරණය ආණ්ඩුව
වෙත සතු කළ හැකි අතර, ඒ නියමය බලපවත්නා තාක් කල් ඒ
පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායේ සියලු නිශ්චල හා
විචල දේපළවල සත්කකය හා පාලනය සහ එහි සියලු
අයිතිවාසිකම් හා බැරකම් ආණ්ඩුව සතු විය යුතු ය.

(2) පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායක් සම්බන්ධයෙන්
(1) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයක, ඒ ව්‍යවසායේ
කටයුතු කළමනාකරණය හා පරිපාලනය කිරීම පිණිස පත් කරන
ලද නිසි බලධරයාට, ඒ ව්‍යවසායේ සියලු නිශ්චල හා විචල
දේපළවල සහ වත්කම්වල සත්කකය හා පාලනය පවරා ගැනීමට
සහ ඒ දේපළ ඒ ව්‍යවසායේ කාර්ය සඳහා භාවිත කිරීමට බලය
දීමේ ප්‍රතිඵලය තිබිය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ කරන ලද සෑම නියමයක් ම,
ඒ නියමය අනුමත කළ යුතු බවට වූ යෝජනාවක් මගින් ඒ
නියමයේ සඳහන් දිනයේ සිට මාස හතරක් ඇතුළත පාර්ලිමේන්තුව
වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය; තව ද පාර්ලිමේන්තුවේ
සභාවාර නොපැවැත්වේ නම්, ඊළඟට පවත්වනු ලබන සභාවාරය
ආරම්භවීමෙන් දින පනහක් ඇතුළත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්
කරනු ලැබිය යුතු ය.

(4) (අ) (3) වන උපවගන්තියෙහි සඳහන් කාලය ඇතුළත (1)
වන උපවගන්තිය යටතේ කරන ලද නියමයක් අනුමත
කිරීම, පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන
අවස්ථාවක;

(ආ) (1) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයක් (3) වන උපවගන්තියෙහි සඳහන් කාලය ඇතුළත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද නමුත්, (3) වන උපවගන්තියෙහි සඳහන් කාලය ඉකුත්වීමේ සිට ගණන් බලනු ලබන මාස හතරක කාලයක් ඇතුළත එය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු නොලැබූ අවස්ථාවක;

(ඇ) (1) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයක් (3) වන උපවගන්තියෙහි සඳහන් කාලය ඇතුළත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු නොලැබූ අවස්ථාවක

අවස්ථාවෝචිත පරිදි, පාර්ලිමේන්තුව විසින් ඒ නියමය අනුමත කිරීම ප්‍රතික්ෂේප කරන ලද දිනයේ හෝ (3) වන උපවගන්තියේ හෝ මේ උපවගන්තියේ (ආ) ඡේදයේ සඳහන් කාලය ඉකුත් වූ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඒ නියමය ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

(5) (1) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයක්, (4) වන උපවගන්තියේ විධිවිධාන ක්‍රියාත්මක වීම නිසා ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබූ ලෙස සලකනු ලබන අවස්ථාවක, ඒ නියමය කරන ලද්දේ යම් පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායක් සම්බන්ධයෙන් ද, ඒ පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායේ අයිතිවාසිකම් සහ බැරකම් ආණ්ඩුව වෙත සතු නොවූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායේ කටයුතු කළමනාකරණය කිරීම හා පරිපාලනය කිරීම පිණිස පත් කරන ලද නිසි බලධරයා විසින් ඒ ව්‍යවසායේ කළමනාකරණය ඒ ව්‍යවසායේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයාට හෝ ඒ සභාපතිවරයා විසින් බලය දෙන ලද තැනැත්තකුට වහා ම භාරදිය යුතු ය. ඒ භාරදීම සිදු වූ අවස්ථාවේ ඒ ව්‍යවසායේ පැවති නිශ්චල දේපළ, පිරිසත, යන්ත්‍ර සහ වෙළෙඳ බඩු කොඟය පිළිබඳ දේපළ ලැයිස්තුවක් පිළියෙල කිරීමට නිසි බලධරයා විසින් සැලැස්විය යුතු ය.

3.(1) පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායක කළමනා නිසි බලධරයා කරණය හා පාලනය 2 වන වගන්තිය යටතේ කරන ලද නියමයක් පත් කිරීම. මගින් ආණ්ඩුව සතු කරනු ලැබූ අවස්ථාවක, ඒ ව්‍යවසායේ කටයුතු කළමනාකරණය කිරීම හා පරිපාලනය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් නිසි බලධරයකු පත් කරනු ලැබිය යුතු ය.

4 1996 අංක 29 දරන රාජ්‍ය ව්‍යවසාය පුනරුත්ථාපනය
කිරීමේ පනත

(2) පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායක කටයුතු කළමනාකරණය කිරීම හා පරිපාලනය කිරීම පිණිස (1) වන උපවගන්තිය යටතේ පත් කරන ලද නිසි බලධරයකු විසින්, ඒ ව්‍යවසායේ දේපළ තම සන්තකයට ගෙන, ඒ භාර ගැනීම සිදු වූ අවස්ථාවේ දී, ඒ ව්‍යවසායේ පැවති නිශ්චල දේපළ, පිරිසක යන්ත්‍ර සහ වෙළෙඳ බඩු කොහය පිළිබඳ දේපළ ලැයිස්තුවක්, ඒ ව්‍යවසායේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඉදිරියෙහි හෝ ඔහු විසින් නිසි පරිදි බලය දෙන ලද යම් අනුයෝජිතයකු ඒ අවස්ථාවේ දී සිටි නම්, ඒ අනුයෝජිත ඉදිරියෙහි පිළියෙල කිරීමට සැලැස්විය යුතු ය.

(3) නිසි බලධරයා විසින්, මේ පනත යටතේ ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේ දී හා බලතල ක්‍රියාත්මක කිරීමේ දී, ඒ ව්‍යවසායේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඒ අයිතිවාසිකම් පිළිගැනීම කෙරෙහි සැලකිල්ල දක්වමින් ජනාධිපතිවරයා විසින් කලින් කල නිකුත් කරනු ලැබිය හැකි සාමාන්‍ය හා විශේෂ විධානවලට යටත් විය යුතු ය.

(4) පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායක කටයුතු කළමනාකරණය සහ පරිපාලනය කිරීම, නිසි බලධරයා විසින් පවරා ගනු ලැබූ අවස්ථාවක, නිසි බලධරයා විසින් —

(අ) යම් ලිඛිත නීතියක් මගින් හෝ ඒ නීතිය යටතේ නැතහොත් ඒ ව්‍යවසායේ සාංගමික ව්‍යවස්ථාවලියෙන් ඒ ව්‍යවසායේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරුණු හෝ නියම වූ හෝ වෙන්කර දෙන ලද සියලු බලතල, කාර්ය සහ කර්තව්‍ය ඒ ව්‍යවසාය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හා කිරීම කළ යුතු ය;

(ආ) ක්‍රියාත්මක වීම නතර වී ඇති ඒ ව්‍යවසායේ ව්‍යාපාර කටයුතු කිසිවක් නැවත ආරම්භ කළ යුතු ය;

(ඇ) ඒ ව්‍යවසායේ වාණිජ ප්‍රරෝහණතාව වඩාලීම සඳහා ඒ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කළ යුතු ය;

(ඈ) (ආ) ඡේදයේ සහ (ඇ) ඡේදයේ සඳහන් අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් යෙදිය යුතු ය;

(ඉ) ඒ ව්‍යවසායේ නිසි ගිණුම් තැබීමේ ක්‍රම පවත්වා ගෙන යන බව සහතික කළ යුතු ය;

(ඊ) ඒ ව්‍යවසායේ කම්කරුවන්ට යථා පරිදි වැටුප් ගෙවනු ලබන බවට හා ඒ කම්කරුවන් සම්බන්ධයෙන් එහි සියලු ව්‍යවස්ථාපිත අයවීම් ඒ ව්‍යවසාය විසින් ඉටු කරනු ලබන බවට ආරක්ෂා සැලසිය යුතු ය;

(උ) ඒ ව්‍යවසායේ කටයුතු කළමනාකරණය කිරීමේ දී හා පරිපාලනය කිරීමේ දී දරන ලද සියලු ගාස්තු හා වියදම් ගෙවිය යුතු ය;

(ඌ) ඉහත සඳහන් කරුණු ඵලගන්වීම සඳහා අවශ්‍ය හෝ ආනුෂංගික වෙනත් ක්‍රියා කළ යුතු ය.

(5) පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායක කටයුතු කළමනාකරණය හා පරිපාලනය කිරීම නිසි බලධරයා විසින් පවරාගෙන ඇත්තේ යම් කාලයක් සඳහා ද ඒ කාලය තුළ, නිසි බලධරයා විසින් තත් කාර්යය සඳහා ප්‍රකාශිතව ම බලය දී ඇත්නම් මිස, ඒ ව්‍යවසායේ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් අධ්‍යක්ෂවරයකු විසින් ඒ ව්‍යවසාය සම්බන්ධයෙන් වූ බලතල, කාර්ය හා කර්තව්‍ය කිසිවක් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හා කිරීම නීත්‍යානුකූල නොවිය යුතු ය.

4. 2 වන වගන්තිය යටතේ කරන ලද නියමයක්, ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ හෝ (4) (ආ) උපවගන්තියේ සඳහන් කාලය ඇතුළත පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ අවස්ථාවක, ඒ නියමය කිරීමට විෂය වූ පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායේ කොටස් හිමියන් විසින් දරන ලද කොටස්, ඒ කොටස් එවකටත් භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් දරනු ලබන අවස්ථාවල හැර, ඒ අනුමතයේ දින සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුව සඳහා හා වෙනුවෙන් භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු විය යුතු ය.

පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායවල කොටස් භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුවීම.

5.(1) මේ පනතේ කාර්ය සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රධාන තත්සේරුකරුගෙන් ද, දේපළ තත්සේරු කිරීමෙහි ලා පෘද්ල පළපුරුද්දක් ඇති බවට සහ හැකියාවක් පෙන්නුම් කර ඇති බවට, ජනාධිපතිවරයාට පෙනී යන වෙනත් තැනැත්තන් දෙදෙනකුගෙන් ද, සමන්විත වන්දි මණ්ඩලයක් පත් කරනු ලැබිය යුතු ය.

වන්දි මණ්ඩලය පත් කිරීම.

(2) පුද්ගලිකරණය කරන ලද ව්‍යවසායක කොටස් 4 වන වගන්තිය යටතේ භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු වූ දිනයට

ඉහතින් වූ දිනයේ ඒ ව්‍යවසායේ වූ කොටස් හිමියන්, ඒ පැවරීම
වෙනුවෙන් සාධාරණ වන්දියකට හිමිකම් ලැබිය යුතු ය.

(3) 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කරන
ලද නියමයක්, ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධාන
ක්‍රියාත්මක වීමේ හේතුව නිසා ප්‍රත්‍යාදිෂ්ට කරන ලදැයි සලකනු
ලබන අවස්ථාවක, ඒ නියමය කිරීමට විෂය වූ පුද්ගලිකරණය
කරන ලද රාජ්‍ය ව්‍යවසායට ඒ නියමයේ දිනයෙන් ආරම්භව ඒ
නියමය ප්‍රත්‍යාදිෂ්ට කරන ලදැයි සලකනු ලබන දිනයෙන් අවසාන
වන කාලය තුළ දී සිදු වූ යම් ලාභ අහිමිවීම සම්බන්ධයෙන් වන්දි
ලබා ගැනීමට ඒ රාජ්‍ය ව්‍යවසාය හිමිකම් ලැබිය යුතු ය.

(4) (2) වන උපවගන්තිය යටතේ වන්දි ලැබීමට හිමිකම් ලබන
කොටස් හිමියන්ට සහ (3) වන උපවගන්තිය යටතේ වන්දි
ලැබීමට හිමිකම් ලබන පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය
ව්‍යවසායවලට ගෙවිය යුතු වන්දිය තක්සේරු කළ යුතු ආකාරය
සහ ඒ වන්දිය ගෙවිය යුතු අන්දම හා ආකාරය සම්බන්ධයෙන්
මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය
හැකි ය.

(5) මේ පනත යටතේ වන්දි සඳහා වූ සියලු හිමිකම් පෑම්, (1)
වන උපවගන්තිය යටතේ පත් කරන ලද වන්දි මණ්ඩලයට
ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර, ඒ මණ්ඩලය වෙත හිමිකම්
පෑමක් ලැබුණු දිනයේ සිට මාස හයක් ඇතුළත ඒ මණ්ඩලය
විසින් ඒ ප්‍රදානය සෑම හිමිකම්පෑමක් සම්බන්ධයෙන් ම කළ
යුතු ය.

(6) වන්දි මණ්ඩලය විසින් කරන ලද ප්‍රදානයෙන් අතෘප්තියට
පත් යම් කැනුක්කකු විසින්, අභියාචනාධිකරණයේ අවසරය
කලින් ලබාගෙන හා ඇතිව, ඒ ප්‍රදානය ඒ කැනුක්කා වෙත දැනුම්
දෙනු ලැබුවේ යම් දිනයක ද ඒ දිනයේ සිට දින දහහතරක් ඇතුළත,
නීතිය පිළිබඳ වූ ප්‍රශ්නයක් මත, ඒ ප්‍රදානයට විරුද්ධව
අභියාචනාධිකරණය වෙත අභියාචනය කළ හැකි ය. දිසා
අධිකරණවල ආඥාවලින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු
ලබන අභියාචනා වලට අදාළ සිවිල් නඩු විධාන සංග්‍රහයේ
විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, මේ වගන්තිය යටතේ
අභියාචන ඉදිරිපත් කිරීම සහ විභාග කිරීම සම්බන්ධයෙන් අදාළ
විය යුතු ය.

(7) මේ පනත යටතේ වත්දි වශයෙන් ප්‍රදානය කරන ලද සියලු මුදල්, ඒකාබද්ධ අරමුදලට වැය බරක් කරනු ලැබිය යුතු ය.

6. (අ) මේ පනත යටතේ වූ නියමයක් මගින් කටයුතු කළමනාකරණය හා පරිපාලනය ආණ්ඩුව සතු කරනු ලැබුවේ යම් පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසායක් ද, ඒ රාජ්‍ය ව්‍යවසායේ යම් දේපළක සන්නකය, නිසි බලධරයා වෙත භාර දීම ප්‍රතික්ෂේප කරන හෝ පැහැර හරින ;

(ආ) එවැනි යම් ව්‍යවසායක යම් දේපළක් සිතාමතාම හෝ නොසැලකිලිමත් ලෙස විනාශ කරන, ඊට හානි කරන හෝ එය අක්‍රීය කරන නැතහොත් විනාශ කිරීමට, හානි කිරීමට හෝ අක්‍රීය කිරීමට සලස්වන හෝ සිතාමතාම සහචන හෝ ඉවත දමන හෝ සැඟවීමට හෝ ඉවත දැමීමට සලස්වන;

(ඇ) එවැනි යම් ව්‍යවසායක කළමනාකරණය භාර ගැනීමෙන් හෝ එහි යම් දේපළක සන්නකය හෝ පාලනය භාර ගැනීමෙන් නිසි බලධරයා වළක්වන හෝ ඔහුට බාධා කරන හෝ කෙළින් ම හෝ අන්‍යාකාරයකින් වෙනත් යම් තැනැත්තකු ලවා නිසි බලධරයා වැළැක්වීමට හෝ ඔහුට බාධා කිරීමට සලස්වන

යම් තැනැත්තකු, මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලඝු තඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාරගත කරනු ලැබීමකට හෝ රුපියල් දස දහසක් නොඉක්මවන දඩයකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ ඒ තැනැත්තා යටත් විය යුතු ය.

7. 1996 අංක 1 දරන ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පනතේ විධිවිධාන, 4 වන වගන්තිය යටතේ භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත කොටස් සතුවී ඇති පුද්ගලිකරණය කරන ලද යම් රාජ්‍ය ව්‍යවසායකට සහ ඒ සම්බන්ධයෙන් අදාළ විය යුතු බව, සැක දුරු කිරීම සඳහා මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

1996 අංක 1
දරන ශ්‍රී ලංකා
රාජ්‍ය
ව්‍යවසාය
ප්‍රතිසංස්කරණ
කොමිෂන්
සභාව පනතේ
විධිවිධාන
අදාළ වීම.

8. (1) නියෝග සෑදීමට නියමිත හෝ බලය දී ඇති සියලු කාරණා සම්බන්ධයෙන් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය.

නියෝග.

(2) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම ගැටළු පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර, එය එසේ පළ කරනු ලැබූ දිනයෙහි හෝ නියෝගයෙහි සඳහන් කරනු ලබන යම් පසු දිනයක හෝ ක්‍රියාත්මක විය යුතු ය.

(3) අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ සෑම නියෝගයක් ම, එය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීමෙන් පසු හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක් එහි අනුමතයේ දින සිට, එහෙත් ඒ යටතේ කලින් කරන ලද කිසිවකට ඉන් හානියක් නොමැතිව, පරිවර්තනය කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

(4) යම් නියෝගයක් (3) වන උපවගන්තිය යටතේ පරිවර්තනය කරනු ලැබූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනය, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු ය.

9. මේ පනතේ විධිවිධාන, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූ දින සිට මාස හයක කාලයක් ක්‍රියාත්මකව පැවතිය යුතු ය. පනත බලපවත්නා කාලසීමාව.

10. මේ වගන්තියේ විධිවිධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව අදාළ වන ගිවිසුමකට හෝ සම්මුතියකට ශ්‍රී ලංකාව සමඟ ඇතුළත්ව ඇති යම් රටක— පනත අදාළ වීම.

(අ) නීතිය යටතේ සංස්ථාගත කරන ලද නැතහොත් සංස්ථාපනය කරන ලද ; හෝ

(ආ) වැසියකු යම් කොටස්හිමියකු වන

පුද්ගලිකරණය කරන ලද යම් රාජ්‍ය ව්‍යවසායකට අදාළ නොවිය යුතු යයි, සැක දුරු කිරීම පිණිස මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

11. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය. අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

12. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි — අර්ථ නිරූපණය.

“නිසි බලධරයා” යන්නෙන්, 3 වන වගන්තිය යටතේ පත් කරන ලද නිසි බලධරයකු අදහස් වේ;

“තැනැත්තා” යන්නට, සංස්ථාගත කරනු ලැබූ හෝ සංස්ථාගත කරනු නොලැබූ යම් පුද්ගල මණ්ඩලයක් ඇතුළත් වේ;

“පුද්ගලිකරණය කරන ලද රාජ්‍ය ව්‍යවසාය” යන්නෙන්, 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනතේ 2 වන වගන්තියේ (3) වන උපවගන්තිය අනුව, කොටස් සියල්ල ම භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත වෙන්කර ඇත්තා වූ ද —

(අ) තදනන්තර පැවරීම් කිසිවක් ඇතොත් ඒවා නොසලකා ඒ කොටස් සියල්ල ම හෝ ඉන් වැඩි කොටසක් භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින්, 1996 ජනවාරි මස 10 වන දිනට පෙරාතුව වෙනත් යම් තැනැත්තකුට පවරා ඇත්තා වූ ; හෝ

(ආ) ඒ සමාගමේ කටයුතු පරිපාලනය හා කළමනාකරණය විෂයයෙහි බලාත්මක පාලනයක් ආණ්ඩුව වෙත කිබීම නතර වී ඇත්තා වූ ද

සමාගමක් අදහස් වේ;

රාජ්‍ය සංස්ථාව යන්නෙන්, 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ හැර, වෙනත් යම් ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ හෝ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටුවනු ලබන්නා වූ ද, ආණ්ඩුව විසින් ප්‍රදානයක් හෝ ණයක් වශයෙන් නැතහොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග්ධනය නැතහොත් අරමුදලෙන් කොටසක් හෝ සපයනු ලබන්නා වූ ද, සංස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි. (විදේශීය) රු. 1,160 කි. අංක 32, ප්‍රාන්ත්වර්ෂයේ මන්දිරය, ලෝවස් පාර, කොළඹ 01, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයක ම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.